

## කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනය - 2015

කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සහ 18 වන වගන්තිය යටතේ පනවා ඇති 2002 අංක 01 දරන කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතන නියමාවලියේ 23 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

### 1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරුකිරීම්ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 111 වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**  
-----

**2.1 තත්ත්වගණනය කළ මතය**  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**  
-----

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති**  
-----

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 ප්‍රකාරව ස්ථාවර වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.207,525,093 ක් වූ වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

**2.2.2 පැහැදිලි නොකළ වෙනස්කම්**  
-----

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ස්ථාවර වත්කම්වල වටිනාකම හා ස්ථාවර වත්කම් ලේඛනයේ සඳහන් වටිනාකම අතර රු.75,821,489 ක වෙනසක් නිරීක්ෂණය විය.

**2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වර්ෂ 4 කට පෙර විභාග දෙපාර්තමේන්තුවට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හා ජාතික විද්‍යා පදනමට සේවා සැපයීම වෙනුවෙන් රු. 1,747,525 ක මුදලක් ලැබිය යුතුව ඇතත් මෙම ශේෂයන් අයකර ගැනීමට ආයතනය විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ආ) ආපදා ණය ලබා දීමේදී විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල ඇපයක් ලෙස භාවිතා කර ඇති පුද්ගලයින් නිදෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු. 217,584 ක ණය ශේෂයන් සඳහා වසර 16 න් 22 න් අතර කාලයක් ගතවී ඇතත් එම මුදල් අයකරගෙන නොතිබුණි.
- (ඇ) ගිවිසුම් බැඳුම්කර කඩ කිරීම හේතුවෙන් ආචාර්යවරුන් නිදෙනෙකුගෙන් අයවිය යුතු වසර 5න් - 12න් අතර කාලයක සිට පැවත එන රු. 6,057,990ක ශේෂය අයකර ගැනීම සඳහා විශ්වවිද්‍යාල පනත හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන හා ගිවිසුම් ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නොතිබුණි.

**2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**  
-----

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති , රෙගුලාසි හා කළමනාකරණ  
නිර්ණවලට යොමුව

අනුකූල නොවීම

- |   |   |
|---|---|
| <p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p> <p>මුදල් රෙගුලාසි 371</p>  | <p>මාණ්ඩලික නොවන නිලධාරීන් 50 දෙනෙකු වෙත එකතුව රු. 8,738,543 ක අත්තිකාරම් ලබාදී තිබුණි.</p>   |
| <p>(ආ) 2015 ජූලි 14 දිනැති අංක 03/2015 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය</p>   | <p>අත්තිකාරම් ලබාදිය හැකි උපරිම සීමාව වූ රු.100,000 ඉක්මවා ආයතනය විසින් අවස්ථා 31ක දී රු.104,150 සිට රු.325,750 දක්වා පරාසයක් තුළ අත්තිකාරම් ලබා දී තිබුණි.</p> |
| <p>(ඇ) 2004 ජූලි 29 දිනැති අංක පීටීඩී/25 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය</p>  | <p>භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමෙන් තොරව රු.561,816,857 ක් ආයෝජනය කර තිබුණි.</p>   |
| <p>(ඈ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහය XX පරිච්ඡේදයේ 3.1 හා 3.2 වගන්ති</p>                    | <p>ආයතනයේ අධ්‍යයන නිලධාරීන් 39 දෙනෙකුගේ පැමිණීම හා නිවාඩු සටහන් කර ගැනීමෙන් තොරව සමාලෝචිත වර්ෂයේදී රු.61,951,795ක වැටුප් හා දීමනා ගෙවා තිබුණි.</p>              |
| <p>(ඉ) 1978 දෙසැම්බර් 19 අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය සහ 1979 නොවැම්බර් 13 දින අංක 49 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය</p> | <p>ව්‍යාපෘති අවසන් ගිණුම් තුළ ඇතුළත් රු. 5,269,536 ක් වටිනා ජංගම නොවන වත්කම් වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබුණි.</p>                        |

2.5 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගණුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනය තුළ සමාගමක් ආරම්භ කිරීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශ සහිතව කැබිනට් අනුමැතිය ලබාගත යුතු වුවත් එවැනි අනුමැතියකින් තොරව සමාගම් පනත යටතේ 2006 වර්ෂයේ දී නීක්ෂණ සමාගම නමින් ඇපයෙන් සීමිත සමාගමක් ලියාපදිංචි කර තිබුණි.
- (ආ) විධිමත් අනුමැතියකින් තොරව ආයතනය පවත්වනු ලබන බාහිර පාඨමාලාවන්හි ආදායමින් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත සමාලෝචිත වර්ෂයේදී රු. 2,102,100 ක ගෞරවාන්විත දීමනාවක් ලබා දී තිබුණි.
- (ඇ) විශ්වවිද්‍යාල පනත අනුව ආයතනයේ සියළුම ආදායම් ආයතනය නමින් වූ අරමුදලකට බැර විය යුතු වුවත් ඊට අනුකූල නොවන සේ විධිමත් අනුමැතියකින් තොරව ආයතනය විසින් විවිධ නම් වලින් අරමුදල් 6ක් පවත්වාගෙන ගොස් තිබූ අතර ආයතනයෙහි ආදායමින් රු.39,349,567 ක් හා විදේශීය ව්‍යාපෘති සඳහා ලැබුණු මුදලින් රු. 40,332,985 ක් ඉහත අරමුදල් වලට බැරකර තිබුණි.

(ඇ) පරිගණක අධ්‍යයන ආයතන නියමාවලියේ 3 වගන්තිය ප්‍රකාරව ආයතනය අලුතින් ආරම්භ කිරීමට නියමිත පාඨමාලා වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අනුමැතිය ලබාගත යුතු වුවත් ආයතනය පවත්වනු ලබන විද්‍යාපති, දර්ශණවේදී හා දර්ශණපති පාඨමාලා 5ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අනුමැතියකින් තොරව පවත්වාගෙන ගොස් තිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**  
-----

**3.1 මූල්‍ය ප්‍රතිඵල**  
-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලය රු. 7,632,010 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 30,988,224 ක් වූ හෙයින් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.23,356,214 කින් පිරිහී තිබුණි. රාජ්‍ය ප්‍රදාන රු. 28,584,000 කින් වැඩි වුවද සේවක පරිපාලන වියදම් රු.27,058,395 කින් වැඩිවීම හා පාඨමාලා ආදායම රු. 29,274,834 කින් අඩුවීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී ඉකුත් වර්ෂ 04 ට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී අතිරික්තය අඩු වී තිබුණි. කෙසේ වුවද සේවක පාරිශ්‍රමික, රජයට ගෙවූ බදු හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය සැලකිල්ලට ගැනීමේදී ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දායකත්වය සියයට 8 කින් වැඩි වී තිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**  
-----

**4.1 කළමනාකරණ ක්‍රියාකාරකම්**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුගත වී ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 9/2010 හි සඳහන් අනුපාත පදනම් කර ගනිමින් දුර ප්‍රමාණය මත ආරාධිත දේශකවරුන් වෙත ප්‍රවාහන දීමනාවක් ගෙවිය හැකි වුවත් ඊට අනුකූල නොවන පරිදි පැමිණි එක් දිනකට රු. 1,000 බැගින් වූ ස්ථිර අගයක් මත දේශකවරුන් 38 දෙනෙකු වෙත රු. 517,000 ක ප්‍රවාහන දීමනා ලබාදී තිබුණි.

(ආ) ආයතනය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පවත්වාගෙන යන අතර සමාලෝචිත වර්ෂය තුළ පාඨමාලාවලින් උපයාගත් ආදායමින් රු.2,159,349 ක් හා ව්‍යාපෘති වල අතිරික්ත මුදලින් රු.1,014,208 ක මුදලක් ඉහත අරමුදල වෙත මාරු කර තිබුණි. මෙම අරමුදලෙන් රු.3,137,921 ක වෛද්‍ය බිල්පත් වර්ෂය තුළ ප්‍රතිපූර්ණය කර තිබුණි.

(ඇ) ආයතනයෙහි කාර්ය මණ්ඩලය විසින් අරමුදල් යොදවා පවත්වා ගෙන යනු ලබන සුභසාධක අරමුදලක් වෙත පාඨමාලා තුළින් උපයාගන්නා ලද ආදායමින් රු.3,204,717 ක් හා ව්‍යාපෘති සඳහා ලැබෙන විදේශීය අරමුදල් වලින් රු.1,014,208 ක් මාරු කර තිබූ අතර ඉහත අරමුදල් හුවමාරුව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන නොතිබුණි.

**4.2 මෙහෙයුම් ක්‍රියාකාරකම්**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අරමුදල් යටතේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති මහාචාර්ය ඩී.කේ සමරනායක අරමුදලේ ශේෂය රු. 14,306,550ක් වන අතර 2012 වර්ෂයේ සිට මෙම අරමුදල අරමුණු ගත කාර්යයන් සඳහා යොදවා නොතිබුණි.
- (ආ) නිසිලෙස වියදම් පුරෝකථනය කළ වැය ඇස්තමේන්තුවක් පිළියෙල කිරීමකින් තොරව අත්තිකාරම් ලබාදීම හේතුවෙන් අවස්ථා 22 කදී අවශ්‍යව තිබුණු එකතුව රු.160,112 ක වියදම් සඳහා රු.427,250 ක අත්තිකාරම් ලබාදී තිබුණි.

**4.3 මතභේදයට තුඩුදෙන ගණුදෙනු**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) තීක්ෂණ සමාගම වෙතම නීතිමය ඒකකයක් ලෙස ස්ථාපිතව තිබුණද එහි පරිපාලන කටයුතු පරිගණක අධ්‍යයන ආයතනය තුළ පවත්වා ගෙන යාමත්, ආයතනයේ කාර්ය මණ්ඩලය හා සමාගමේ කාර්ය මණ්ඩලය එකම අංශයක කටයුතු කිරීමත්, භෞතික සම්පත් පොදුවේ භාවිතා කිරීමත් හේතුවෙන් පරිගණක පද්ධති නිර්මාණය හා පරිගණක උපදේශන සඳහා ලැබී ඇති ඇණවුම් හා ආදායම් නිශ්චිතව හඳුනාගත නොහැකි විය.
- (ආ) ආයතනයෙහි කොන්ත්‍රාත් පදනම මත සේවය කල මෘදුකාංග ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගේ සේවය 2015 ජනවාරි 31 දින අවසන් කර එම ඉංජිනේරුවරුන් දෙදෙනා තීක්ෂණ සමාගම වෙත 2015 පෙබරවාරි 01 දින සිට බඳවාගෙන තිබුණි.
- (ඇ) තීක්ෂණ සමාගමෙහි ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත පරිගණක අධ්‍යයන ආයතනය සපයන සේවාවන්ට සමාන වන බැවින් තීක්ෂණ සමාගම පරිගණක අධ්‍යයන ආයතනයෙහි තරඟකාරී ව්‍යාපාරයක් බව නිරීක්ෂණය විය.
- (ඈ) තීක්ෂණ සමාගමේ ගිණුම්කරණ කටයුතු පරිගණක අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී විසින් අධීක්ෂණය කර තිබූ අතර ඒ සඳහා ගිණුම් වර්ෂය තුළ රු. 251,000 ක මුදලක් මූල්‍යාධිකාරවරයා වෙත ගෙවීම් කර තිබුණි.
- (ඉ) 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රජයට සහ රජයේ අනුබද්ධ ආයතන වෙත සියයට 51 වඩා වැඩි අයිතිය ඇති රාජ්‍ය සමාගම් විගණනය විගණකාධිපතිවරයා වෙත පැවරිය යුතු වුවත් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් පරිගණක අධ්‍යයන ආයතනයට සියයට 100 ක අයිතිය සහිත තීක්ෂණ සමාගමේ බාහිර විගණනය විගණකාධිපතිගේ අනුමැතියෙන් තොරව පෞද්ගලික විගණන සමාගමක් වෙත ලබාදී තිබුණි.
- (ඊ) තීක්ෂණ සමාගම තම සේවාදායකයන්ගෙන් ලැබෙන ඇණවුම් වල වටිනාකමින් සියයට 80 කට වැඩි මුදලක් එහි ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත දීමනා ලෙස ලබා දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබීම හේතුවෙන් අනෙකුත් ආනුෂංගික වියදම් සමඟ මුළු වියදම බොහෝ විට ආදායම ඉක්මවා යා හැකි බැවින් හා 2015 වර්ෂය තුළ රු. 5,005,000 ක සේවා ආදායමක් ලැබුණද වසරේ මූල්‍ය ප්‍රතිඵලය රු. 4,318 ක් වූ අතිරික්තය ඉතා පහළ අගයක් ගෙන තිබුණි.

**4.4 අරමුදල් උන උපයෝජනය**

ව්‍යාපෘති සඳහා විදේශීයව ලැබෙන අරමුදල් පවත්වාගෙන යන ජංගම ගිණුමෙහි, සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු.මිලියන 65 ක ශේෂයක් පවතින අතර 2013 හා 2014 වර්ෂවල එම ගිණුමේ ශේෂය පිළිවෙලින් රු. මිලියන 44 ක් හා රු. මිලියන 51ක් විය. මේ අනුව අදාල මුදල් අරමුණු ගත කාර්යයන්

සඳහා නිසි පරිදි යොදා නොගන්නා බව නිරීක්ෂණය වූ අතර අතිරික්ත මුදල් කෙටිකාලීන ආයෝජනයන්හි යෙදවීම තුළින් ආදායමක් උපයා ගැනීමට කටයුතු කර නොතිබුණි.

**4.5 කාර්ය මණ්ඩල පරිපාලනය**

ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය තුළ පවතින පුරප්පාඩු 92 ක් සඳහා සේවකයන් බඳවා ගැනීමට කටයුතු කර නොතිබූ අතර අනුමත කාර්ය මණ්ඩලයෙන් පරිබාහිරව කොන්ත්‍රාත් පදනම මත සේවකයන් 66 දෙනෙකු වෙත සේවාදිගු ලබා දෙමින් තවදුරටත් සේවයේ යොදවා තිබුණි.

**5. ශිෂ්‍යම් කටයුතුභාවය සහ යහපාලනය**

**5.1 අභ්‍යන්තර විගණනය**

ආයතනයෙහි මව් ආයතනය වන කොළඹ විශ්වවිද්‍යාලය තුළ ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණකවරු දෙදෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිතව තිබියදී හා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සියළුම ආයතනයන්හි අභ්‍යන්තර විගණනය එම විගණන අංශය විසින් සිදු කරන පසුබිමක් තුළ පරිගණක අධ්‍යයන ආයතනයෙහි පමණක් අභ්‍යන්තර විගණනය පෞද්ගලික විගණන ආයතනයක් වෙත ලබා දී වාර්ෂික විගණන ගාස්තු ලෙස සමාලෝචිත වර්ෂයේදී රු. 350,000 ක මුදලක් ගෙවා තිබුණි.

**6. පද්ධති හා පාලනයන්**

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(අ) ස්ථාවර වත්කම් පාලනය	වත්කම් නිසිලෙස ලේඛන ගත නොකිරීම, නැවත අගය නොකිරීම, ඉන්වෙන්ට්‍රි ලේඛන නඩත්තු නොකිරීම.
(ආ) අත්තිකාරම් පාලනය	මාණ්ඩලික නොවන නිලධාරීන්ට අත්තිකාරම් ලබාදීම, සීමාව ඉක්මවා අත්තිකාරම් ලබාදීම, අවශ්‍යතාවය හඳුනානොගෙන අත්තිකාරම් ලබාදීම.
(ඇ) කාර්ය මණ්ඩල පරිපාලනය	කාර්ය මණ්ඩල අවශ්‍යතා අනුව අනුමත කාර්ය මණ්ඩල සංශෝධනයට සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීම.
(ඈ) නව පාඨමාලා ආරම්භ කිරීම	අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට කටයුතු නොකිරීම.